

2023 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල
ගොඩනැගිලි හා ගෙවත්ත පිරිසිදුකිරීම සම්බන්ධ මිල ගණන් කැඳවීම

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

අංක 163

කිරුළපන පාර

පොල්සේන්ගොඩ

කොළඹ 05



රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ලංසු සඳහා ආරාධනය
පවිත්තා සේවා සැපයීම සඳහා මිල ගණන් කැඳවීම 2023

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවිත්තා සේවා කටයුතු සිදු කිරීම සඳහා පවිත්තා සේවා සැපයීමට සූදුසුකම්ලත් ලංසුකරුවන්ගේ 2022.12.06 දින ප.ව. 2.00 දක්වා මුදා තබන ලද ලංසු කැඳවනු ලැබේ.

02. මේ සඳහා රු. 1000.00 ක ආපසු නොගෙවනු ලබන තැන්පත් මුදලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සරඟ් වෙත ගෙවා ලබාගන්නා රිහිටිපතක් ප්‍රසම්පාදන අංශයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලංසු ලියකියවලි 2022.11.16 දින සිට 2022.12.05 දින ප.ව. 3.00 දක්වා කාර්යාල වෙළාවන් තුළදී ලබාගත හැක.

03. පිරිසිදු කළයුතු ගෙවිනැගිලි හා යොඹින සේවාවන් පිළිබඳව පරිග්‍රය පරික්ෂාකර බැලීමට අවශ්‍ය නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) ගෙන් විමසිය හැක. (දු.අ.011-2514266)

04. මේ සඳහා වන පුරුව ලංසු රස්වීම 2022.11.23 දින පෙ.ව. 10.00 ට පැවැත්වේ.

05. ලංසු ලියකියවලි කාර්යාල වෙළාවන් තුළදී නොමිලයේ පරික්ෂා කළ හැකිය.

06. මුදා තබන ලද ලංසු ලියාපදිංචි තැපෑලන්, අංක 163, කිරුලපන මාවත, පොල්සේන්ගෙඩි, කොළඹ 05 ලිපිනයට එවිම හෝ එම ලිපිනයේම ගිණුම අංශයේ තබා ඇති වෙන්විර පෙට්ටියට ගෙනවින් බහාලීම 2022.12.06 දින ප.ව 2.00 ට පෙරසිදු කළ යුතුය. ලංසු විවෘත කිරීම 2022.12.06 දින ප.ව 2.00 ට සිදු කරනු ලැබේ.

07. මිල ගණන් බහාලන කවරයේ වම් කෙළවරේ “පවිත්තා සේවා සැපයීම සඳහා මිල ගණන්” ලෙස සඳහන් කළ යුතුවේ.

දිනින් වින්තක කරුණාරන්න
 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

දුරකථන අංකය :- 0718859889
 ගැන්ස් අංකය :- 011 2514286

අමුණුම් අංක 2

2023 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල ගොඩනැගිලි හා ගෙවත්ත පිරිසිදුකිරීම සම්බන්ධ මිල ගණන් කැඳවීම

වෙන්විර කොන්දේසි

- 1) මෙම කාර්යය එක් අවුරුදු කාල සීමාවකට බල පැවැත්වේ. එහෙන් සේවය අසනුවුදායක බව පෙනීගියහොත් පූර්ව දැනුම් දීමකින් පසුව තිනුම අවස්ථාවකදී සේවාව අවසන් කිරීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට බලය ඇත්තේය.
- 2) මුදා තැබූ මිල ගණන්,
 රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
 අංක 163
 කිරුලපන මාවත
 පොල්සේන්ගොඩ
 කොළඹ 05
 යන ලිපිනයට 2022.12.06 දින ප.ව 2.00 ට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැලන් එවිම හෝ අතින් ගෙනවිත් ප්‍රධාන ගණකාධිකාරී කාර්යාලයේ තබා ඇති වෙන්විර පෙවියට බ්‍රාලීමට කටයුතු කළ හැක. මිලගණන් ඉදිරිපත් කරන කටයුතු විමුද්‍ය ඉහළ කෙළවරේ “ප්‍රවෘත්තා සේවා සැපයීම සඳහා මිල ගණන්” යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය.
- 3) වෙන්විර පත් “මුල් පිටපත” හා “අනු පිටපත” යනුවෙන් සඳහන් කර පිටපත් දෙකකින් එවිය යුතුය.
- 4) දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ආකෘති පත්‍රයේ පමණක් වෙන්විර ඉදිරිපත් කළ යුතු අතර එසේ ඉදිරිපත් නොකරන ලද වෙන්විරපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. (වෙන්විර කොන්දේසි අත්සන් කරන පූද්ගලයාම සියලු උපලේඛන අත්සන් කළ යුතුය)
- 5) වෙන්විර ලියවිලි ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ ජනරාල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන නමින් ර. 1000.00 ක ආපසු නොගෙවනු ලබන මූදලක් දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගොවා ලබාගත් රිසිට් පතක් ඉදිරිපත් කළ යුතුය.
- 6) මෙම මිල ගණන් කැඳවීමට අදාළ පූර්ව ලංසු රස්වීමක් 2022.11.23 දින පෙ.ව 10.00 ට දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දි පැවැත්වෙන අතර එම අවස්ථාවට ඔබ හෝ ඔබගේ බලයලත් නියෝජිතයෙකු සහභාගී විය යුතුය.
- 7) වෙන්විර ලියවිලි 2022.12.05 දින ප.ව. 3.00 දක්වා නිකුත් කරනු ලබන අතර ඒවා දෙපාර්තමේන්තුවේ පසම්පාදන අංශයෙන් ලබා ගත හැක.
- 8) වෙන්විර භාරගැනීම 2022.12.06 දින ප.ව 2.00 ට අවසන් කරන අතර අවසන්වූ වහාම වෙන්විර විවෘත කරනු ලැබේ. එම අවස්ථාවට ඔබට හෝ ඔබගේ බලය ලත් නියෝජිතයෙකුට සහභාගී විය හැකිය.
- 9) වෙන්විරයක් හෝ වෙන්විර සියලුම හෝ වෙන්විරයෙන් කොටසක් හෝ කිසිදු ගේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ප්‍රසම්පාදන කමිටුව සතුව පවතී.
- 10) වෙන්විර කරුවන් සඳහා අදාළ ක්ෂේත්‍රය පිළිබඳව අවම වශයෙන් අවුරුදු තුනක (03) පළපුරුද්දක් නිවිය යුතු අතර, ඒ බව සනාථ කෙරෙන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. (පිරිසිදු කිරීමේ සේවා සපයන / සපයනු ලැබූ ආයතන පිළිබඳ විස්තර.)
- 11) දිනපතා, සතිපතා හා මාස්පතා කරන කාර්යයන් ඉවුකරන ආකාරය පිළිබඳව කාල සටහනක් ඉදිරිපත් කළ යුතුවේ. (ප්‍රවෘත්තා සේවක කළමනාකරණය යටතේ වන 43 වන කොන්දේසියට අනුකූලව මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතුය)
- 12) සෑම වෙන්විර කරුවෙකුම තම වෙන්විරය සමග ර.25,000.00 කට නොඅඩු වට්නාකමින් යුතු ඇප බැඳුම්කරයක් (Bid Bond) ඉදිරිපත් කළ යුතු අතර එහි වලංගු කාලය දින 60 ක් විය යුතුය.

- 13) ඇප බැඳුම්කරය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකුවකින් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
- 14) ඔබ විසින් 2022 වසරට අදාළ සේවා සැපයන ආයතන හා 2023 වසරට සේවා සැපයීම සඳහා මේ වන විට හිචිසුම් ගතවි ඇති ආයතන ලේඛනයක් ඒ සම්බන්ධයෙන් විමසීම කළ හැකි වගකිවයුතු තිලඩාරීන්ගේ තොරතුරු සහිතව ඉදිරිපත් කළ යුතුය. තවද 2021 වසරේ අවසන් වූ හෝ දැනට සේවා සපයන රාජ්‍ය ආයතන වලින් නිකුත් කරන ලද සේවා සහතිකද ඉදිරිපත් කළ යුතුය.
- 15) 2022.09.30 දින වන විට ඔබ ආයතනයේ සේවයේ නියුත සේවක සංඛ්‍යාව 100 ට වැඩිවිය යුතු අතර ඒ පිළිබඳ වාර්තාවක් මිල ගණන් සමග ඉදිරිපත් කළ යුතුය.
- 16) වෙන්වර කරුවන් විසින් ඉදිරිපත් කළ මිල ගණන් ඇගයීමේදී සපයන ඇති තොරතුරු සහායකර ගැනීම හා අවශ්‍ය අමතර තොරතුරු ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදු කළහොත් ආයතනයේ බලය ලන් තිලඩාරීයෙකු විසින් එම තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
- 17) සාර්ථක වෙන්වරකරු තෝරාගත් පසුව අනෙකුත් වෙන්වර කරුවන්ගේ ඇප බැඳුම්කර නිදහස් කරනු ලැබේ. මෙම කිසිදු ඇප බැඳුම්කරයක් සඳහා වැයවන මුදලක් හෝ ඒ සඳහා පොලී මුදලක් හෝ දෙපාර්තමේන්තුව විසින් ගෙවනු නොලැබේ.
- 18) වෙන්වර කරුවන් තම මිල ගණන් උප ලේඛන 02 හි පරිදි ඉදිරිපත් කළ යුතුය. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැට්ටි බද්ද වෙනම පෙන්තුම් කිරීම අවශ්‍ය අතර වැට්ටි සඳහා ලියාපදිංචි අංකය සඳහන්කිරීම අවශ්‍ය වේ. යම් සැපයුම් කරුවෙකු වැට්ටි බද්ද සඳහා ලියාපදිංචි වී නැත්තම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වැට්ටි බද්ද නොගෙවනබවට ලබාගත් සහතිකයක් වෙන්වරය සමඟ අමුණා එවිය යුතුය.
- 19) සාර්ථක වෙන්වරකරුට වෙන්වරය ප්‍රධානය කිරීමෙන් පසු සතියක් තුළ වෙන්වරයේ වාර්ෂික ව්‍යුහාකමින් 5% කට නොඅඩු වට්නාකමකින් යුත් කාර්ය සාධන ඇප බැඳුම්කරයක් ඉදිරිපත් කළ යුතුය. මෙම ඇප බැඳුම්කරය නිකුත් කළ දින සිට මාය 13ක කාලයක් සඳහා වලංගු විය යුතුය. එය ඉදිරිපත් කිරීමෙන් පසු වෙන්වර ලියවිලිස්මග ඉදිරිපත් කරන ලද බැඳුම්කරය නිදහස් කරනු ලැබේ.
- 20) සාර්ථක වෙන්වරකරු තියමිත පරිදි කාර්යසාධන ඇප බැඳුම්කරය ඉදිරිපත් කිරීමට හෝ කොන්ත්‍රාත්ගිවිසුම අත්සන්කිරීමට අපොහොසත් වුවහොත් ඉදිරිපත් කර ඇති ඇප බැඳුම්කරය (Bid Bond) අයකර ගැනීමට කටයුතු කරන අතර වෙන්වරකරු ප්‍රසාද්‍යාන කම්ටුව විසින් නියම කරනු ලබන වෙනත් ද්‍රව්‍යමකටද යටත් වන්නේය.
- 21) කොන්ත්‍රාත්තුව සතුවුලායක අත්දීමින් අවසන් කළහොත් පමණක් කාර්යසාධන ඇප බැඳුම්කරය නිදහස් කරනු ලැබේ.
- 22) මිල ගණන් පැහැදිලිව තීන්තෙන් ලියා හෝ යතුරු ලියනය කර තිබිය යුතුය. මිල ගණන් වල මුළු වට්නාකම ඉලක්කමෙන් හා අකුරෙන් යන දෙඟාකාරයෙන්ම තිබිය යුතුය. ඉලක්කමෙන් සඳහන් වට්නාකම වෙනස්වන අවස්ථාවන් හිදී අකුරෙන් සඳහන් කළ වට්නාකම නිවැරදි වට්නාකම ලෙස සලකනු ඇත.
- 23) මිල ගණන් ඉදිරිපත් කිරීමේදී විධිමත්ව අත්සන් තබා මුදා තබන ලද වෙන්වර කොන්දේසි පත්‍රය සහ සියලුම උපලේඛන ද (1 සිට 5 දක්වා) කොන්දේසි අංක 11, 12, 14, 15, 18, 51 හා 53 යටතේ ඉල්ලා ඇති සියලුම තොරතුරු හා ලේඛනද ඉදිරිපත් කළ යුතුය. (එම අවශ්‍යතා ඉවු කිරීමට අපොහොසත්වන ලංසු මිල ගණන් ඇගයීමේදී ප්‍රතික්ෂේප විය හැක)
- 24) පිරිසිදු කළයුතු ගෙවිනැගිලි හා යොලීත සේවාවන් පිළිබඳව පරිග්‍රය පරික්ෂාකර බැලීමට අවශ්‍ය නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (පාලන) ගෙන් විමසිය හැක. (දු.අ. 011-2514266)
- 25) වෙන්වරපත් වල සියලුම වෙනස්කිරීම වලට වෙන්වරකරු විසින් ස්වකිය කෙටි අත්සන යොදා මුදා තබා තගවුරුකළ යුතුය. (ආලේපන ගැල්වීම හා මැකිම් මගින් වෙනස් කිරීම නොකළයුතුය)

ගෙවීම් පිළිබඳව

- 26) උපලේඛන 02 හි සඳහන් මුළු මාසික ගාස්තුවට සියලු වියදම් ඇතුළත් විය යුතු අතර රීට අමතරව කිසිදු මුදලක් ගෙවනු නොලැබේ.
- 27) දිනපතා, සතිපතා හා මාස්පතා සිදුවිය යුතු කාර්යයන් නිසි පරිදි ඉටු නොවූනෙන් ඒ පිළිබඳව පහත පරිදි දෙපාර්තමේන්තුව විසින් නියමකරනු ලබන මුදලක් දඩ වශයෙන් අය කරනු ලැබේ. එවැනි යම් දඩ මුදලක් රේඛනව ගෙවීමට ඇති බිල්පත් වලින් අඩු කරනු ඇත.
- | | |
|---|-------|
| i. ප්‍රමාණවත් පරිදි සේවකයන් නොයෙද්වීම | - 2 % |
| ii. දෙනීක කාර්යයන් නිසිපරිදි ඉටු නොකිරීම | - 2 % |
| iii. සතිපතා කාර්යයන් නිසිපරිදි ඉටු නොකිරීම | - 2 % |
| iv. මාසික කාර්යයන් නිසිපරිදි ඉටු නොකිරීම | - 2 % |
| v. අදාළ විරෝධ හා ප්‍රමාණ වලින් රසායන ද්‍රව්‍ය / පිරිසිදුකාරක නොසැපයීම | - 2 % |
| vi. අදාළ පරිදි යනුළු හා උපකරණ හාවිතා නොකිරීම | - 2 % |
| vii. වයස අඩු 60 ට වැඩි සේවකයන් යෙද්වීම | - 5 % |
- 28) පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ඩු සේවක අර්ථසාධක අරමුදල් / සේවක භාරකාර අරමුදල් ආදිය සඳහා ඩු ආයක මුදල් හා ඒහා සමාන සියලු ගෙවීම්, සේවා සපයන ආයතනය විසින් දැරිය යුතුය. ඒ වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වගකීමකට නොබැඳේ.
- 29) සේවයේ යොදවන්නන්ගේ මාසික ගාස්තු ප්‍රධානක සහා නියමයන්ට අනුකූලව ඉදිරිපත් කළ යුතු අතර වැටුප් වැඩිවිම් වලදී ඒ සඳහා ලිඛිත ඉල්ලිමක් ඉදිරිපත් කිරීමට කොන්ත්‍රාත් කරුට හැක.
- පිරිසිදු කිරීමේ කොන්දේසි**
- 30) ඉරිඳා දින හැර සතියේ අනෙක් සියලුම දිනවල (රජයේ අනෙකුත් ත්‍රිවාඩු දිනද) සේවාවන් සැපයිය යුතුය.
- 31) දැනට ගෙවනු ලබන අනුපාතය පදනම් කරගෙන අවශ්‍යතාවය පරිදි ඉරිඳා දින වලදී දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම් කරනු ලබන සේවක සංඛ්‍යාවක් සේවයේ යෙදුවිය යුතුය. (ඉරිඳා දින සේවයේ යොදවනු ලබන සේවකයින් සඳහා රීට අමතර ගෙවීම් සිදු කරනු ලැබේ)
- 32) දිනපතා පිරිසිදු කළ යුතු ගොඩනැගිලි පිළිබඳ විස්තර පහත දැක්වේ.
- | | |
|------|--|
| I. | නව ගොඩනැගිල්ල (නව මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය) |
| II. | ප්‍රකාශන අංශය හා කුඩා ගුවනාගාරය පිහිටා ඇති සම්පූර්ණ ගොඩනැගිල්ල |
| III. | පාලන අංශය හා ගිණුම් අංශය පිහිටි තෙමහල් ගොඩනැගිල්ල. |
| IV. | කළු සුදු හා වර්ණ රසායනාගාරය පිහිටි ගොඩනැගිල්ල. |
| V. | ගබද අංශය, නව සංස්කරණ අංශය හා ගුඩා කාමරය පිහිටි ගොඩනැගිල්ල |
| VI. | විුපල සංරක්ෂණාගාරය පිහිටි ගොඩනැගිල්ල. |
| VII. | ආපන ගාලාව පිහිටි ගොඩනැගිල්ල. |
- 33) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයන් සියලුම ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කටයුතු වලට අයත්වන අතර ගොඩනැගිලි සම්බන්ධයෙන් ගන් කළ එම ගොඩනැගිලි වල වහල හා වැශී පිළි ද මසකට වරක් කොළ රෝඩු ඉවත් කර පිරිසිදු කළ යුතුය.
- 34) පිරිසිදු කිරීම පවත්වාගෙන යාමේදී දෙපාර්තමේන්තුවට අයන් සියලුම ගොඩනැගිලි සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට හෝ ඕසුම් බලය ලන් නියෝජිතයෙකු හෝ විසින් දෙනු ලබන උපදෙස් හා නියමයන්ට අනුව කටයුතු කළ යුතුය.

- 35) ඔහුම අවස්ථාවක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් යම් මොහොතක සේවයේ යොදවා ඇති නිලධාරීන් පිළිබඳව සංගණනයක් පැවැත්විය හැක.
- 36) පිරිසිදු කිරීම වලට භාජනය වන වැසිකිලි උපකරණ හා කාර්යාල උපකරණ හෝ ජල කාන්දුවේම වැනි අවස්ථා නිරීක්ෂණය වූවහොත් ඒ පිළිබඳව කඩිනාමින් අධ්‍යක්ෂ (පාලන) වෙත වාර්තා කිරීමට කටයුතු කළ යුතුය.
- 37) අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ නාන කාමරය, නව ග්‍රවණාගාරය අසල ඇති විශේෂ අමුන්තන්ගේ කාමරයට අයත් නාන කාමරය, ප්‍රකාශන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ ඇති විශේෂ අමුන්තන්ගේ කාමරයට අයත් නාන කාමරය හා එහි ඇති මුහුණ පිස දමන තුවා (Face Towel) දිනපතා සේදා පිරිසිදු කළ යුතුය.
- 38) පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය, විෂ්විත නාශක, උපකරණ හා මෙවලම් ආදිය සේවා සපයන ආයතනය විසින් සපයා ගත යුතුය. ඒ සඳහා කිසිදු වියදමක් දෙපාර්තමේන්තුව විසින් දරනු නොලැබේ.
- 39) දෙපාර්තමේන්තුව පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා උපකරණ ප්‍රමාණයන් පිළිබඳව විස්තරය්මක ලැයිස්තුව උපලේඛන 03 හා 04 හි දක්වා ඇත. ඒ අනුව උපලේඛන 2 හි මිල ගණන් ඉදිරිපත් කිරීමේදී රේට අනුකූලව මිල ගණන් ඉදිරිපත් කළ යුතුය.
- 40) පිරිසිදු කිරීමේදී කිසිදු රජයේ දේපලකට භාවිතයක් නොවිය යුතුය. එවැන්තක් සිදු වූව හොත් ඒවා යටු තත්ත්වයට පත්කර දිය යුතුය. නියම කරන කාලය තුළ එම අවන්ත්වැඩියා නොකළහොත්, ඒ සඳහා යන වියදම ආයතනය වෙත ගෙවීමට ඇති මුදල් වලින් හෝ ඉදිරිපත් කරන ලද ඇප බැඳුම්කරය මගින් හෝ අයකරගනු ලැබේ.

පවිත්‍රතා සේවක කළමණාකරණය

- 41) පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය පෙ.ව. 7.00 සිට ප.ව 5.00 දක්වා (පැය 10ක්) සේවා සැපයිය යුතුය.
- 42) සතියේ වැඩ කරන දින වලදී පෙ.ව. 8.00 ට පෙර වැසිකිලි හා කාර්යාල පිරිසිදු කොට අවසන් කළ යුතුය.
- 43) සේවා සැපයුම්කරුවන් විසින් යොදවන සේවක සංඛ්‍යාව හා පිරිසිදු කිරීමේ කටයුතු මෙහෙයුන ආකාරය පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු අතර, අවම වශයෙන් ගොඩනැගිලි පිරිසිදු කිරීම සඳහා සේවකයින් 12 දෙනෙකු හා ගෙවන්න පිරිසිදු කිරීම සඳහා සේවකයින් 08 දෙනෙකු යෙදවිය යුතුය. රේට අමතරව පුපරික්ෂක නිලධාරීයක් යෙදවිය යුතු අතර සැලැස්මේහි පහත සඳහන් විස්තර ඇතුළත් විය යුතුය.
1. වැසිකිලි පවිත්‍ර කිරීම සඳහා යොදවනු ලබන සේවක සංඛ්‍යාව, ඒ සඳහා භාවිතා කරනු ලබන උපකරණ හා මෙවලම්, රසායනික ද්‍රව්‍ය හා විෂ්විත නාශක පිළිබඳ විස්තර.
 2. කාර්යාල හා කාර්යාල බඩු බාහිරාදිය පිරිසිදු කිරීම සඳහා කැඳවනු ලබන කාර්ය මණ්ඩලය , වැඩ පිළිවෙළ හා විශේෂ මෙවලම් වෙනොත් ඒවා
 3. ගෙවන්න පිරිසිදු කිරීමට යොදවනු ලබන සේවක සංඛ්‍යාව, මෙවලම් වෙනොත් ඒවා සහ වෙළාවන්
- 44) පිරිසිදු කිරීමේ කාර්යයන් හා අනෙකුත් කාර්යයන්හි නිරත විමෙදි සිදුවිය හැකි හඳුස් අනාතුරු හෝ ආපදා සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුව කිසිදු වශයෙන් නොදරන අතර, එය සේවා සැපයුම්කරු විසින් දැරිය යුතුය.
- 45) මෙම ආයතනය සඳහා යොදවන ලද සේවකයින් විසින් විධිවිධාන යොදා ඇති පරිදි සියලු සේවකයන්ගේ පැමිණීම හා පිටවීම ඇහිලි සලකුණු යන්තුයේ සටහන් කළ යුතුය. යොදනු ලබන සේවකයන් වෙනුවට යෙදවිය හැක්කේ ආදේශක සේවකයන් පස් දෙනෙකු පමණක් වන අතර ආදේශක සේවකයන්ගේ පැමිණීම හා පිටවීම ද ඇහිලි සලකුණු යන්තුයේ සටහන් තැබිය යුතුය.
- 46) සේවකයින් මෙම සේවාවන් සඳහා යෙදවීමේදී, තමාට පැවරෙන කාර්යයන් ඉටු කිරීමට හැකි පුදුසු සෞඛ්‍ය සෞඛ්‍ය සේවා තත්ත්වයක සිටින බවට සේවා සැපයුම්කරු විසින් තහවුරු කර ගතයුතුය. තවද අඩු 60 ව අඩු සේවකයින් යෙදවීමට වගබලා ගත යුතුය.

- 47) අමු. 60 ට වැඩි සේවකයෙක් සේවයෙහි යෙදුම්වහොත් එක් සේවකයෙකුගේ මාසික ගාස්තුවෙන් 5% ක මුදලක් කපාහරිනු ලැබේ.
- 48) සේවකයින්ගේ විනය සම්බන්ධ කටයුතු වලදී පූර්ණ වගකීම සේවා සැපයුම්කරු වෙත පැවරෙන අතර දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු හා සේවා නාමයට හානි නොවන පරිදි විනය පවත්වා ගැනීමට සේවා සැපයුම්කරු විසින් වගබලා ගත යුතුය.
- 49) අවම වශයෙන් පිරිමි සේවකයින් 06 සේවයේ යෙදුවිය යුතුය.
- 50) යොදවනු ලබන සේවක සංඛ්‍යාව සේවා අවශ්‍යතාවය අනුව වරින්වර සංශෝධනය කිරීමට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට බලය ඇත. යම්කිසි අවස්ථාවකදී සේවක සංඛ්‍යාව වැඩි කරන්නනේ නම් උපලේඛන 02 හි සඳහන් මිල ගණන් යටතේම සේවකයන් යෙදුම්මට සැපයුම්කරු එකඟවිය යුතුය.
- 51) එකතුවන කුණුරෝඩු, අපද්‍රව්‍ය හා කසල බැහැර කිරීම සිදු කරන ආකාරය පිළිබඳව ලිඛිතව තහවුරු කළ යුතුය.
- 52) සේවයේ යොදවනු ලබන අධික්ෂණ නිලධාරීන්ගේ හා පවත්තා සේවකයින්ගේ සම්පූර්ණ නම , සළීර පදිංචිය, පුද්ගල ලියාපදිංචි ආකාරය හා ජාතික හැඳුනුම්පතේන් ජායා පිටපත් ආදි විස්තර අදාළ ආයතනය විසින් තිබුරදිව හා සත්‍ය බවට තහවුරු කොට ඉදිරිපත් කළ යුතුය. තවද , ඉහත කාර්ය මණ්ඩලයේ කිහිවෙකු ජාගම දුරකථන පාවතිවි කරන්නේ නම්, ඒවායේ අංක පිළිබඳව දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතුය. ගිවිසුම කාලය අතරතුර සේවකයින්ගේ වෙනස්වීමක් සිදුවන්නේ නම් / වෙනත් සේවකයින් අනුයුත් කරන්නේ නම් එසේ අනුයුත් කිරීමට පෙර ඉහත විස්තර ලබා දිය යුතුය.
- 53) සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩලය සේවා සපයන ආයතනයේ අන්තර්භාවය සහිත නිල ඇඳුමක් ඇද සිටිය යුතුය.
(නිල ඇඳුමෙහි ජායාරුපයක් වෙන්විරය සමග ඉදිරිපත් කළ යුතුය)

එම්.එම්.යු. ජයලත්
ප්‍රධාන ගණකාධිකාරී
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

නිකුත් කරන නිලධාරියාගේ අත්සන

වෙන්විරයේ පූර්වෝක්ත කොන්දේසි වලට අඩු එකඟ වෙමු

වෙන්විර කරුණේ අත්සන

නම:-

තනතුර:-

මුදාව :-

දිනය:-

උප ලේඛනය 01

ගොඩනැගිලි හා ගෙවත්ත පිරිසිදු කිරීම යටතේ ඉටුකළ යුතු කාර්යයන්

දිනපතා ඉටුකළ යුතු කාර්යයන්

01. දිනකට වරක් බැහින් සම්පූර්ණ කාර්යාලය සහ අභ්‍යන්තර පොදු ස්ථාන අතරුම කිරීම, දුවිලි පිස දැමීම හා දිනපතා දෙවරක් බැහින් සියලුම අපද්‍රව්‍යයන් ඉවත් කිරීම, කැණු කුඩා, කැණු පෙවිට ද ඇතුළත පිරිසිදු කිරීම.
02. සතියේ වැඩ කරන දින වලදී ප.ව. 8.00 ට හෝ ඊට පෙර කාර්යාල වැසිකිලි පිරිසිදු කිරීම අවසන් කළ යුතුය.
03. සියලුම දොර ජනනල් රාමු පිස දැමීම හා රෙඛු ආදිය ඉවත් කිරීම, සේදීම, පිරිසිදු කිරීම හා පිරිසිදු කරන සිංචනයක් ඉසීම හා දිනපතා පිස දැමීම.
04. පිරිසිදු කිරීමට යෝජිත ගොඩනැගිලි වල (රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුවට අයන්) සියලුම වැසිකිලි දිනකට තුන්වරක් පහත පරිදි පිරිසිදු කළ යුතුය.
 - a. උදේ - 8.00 ට පෙර
 - b. දවල් - 11.00 – 11.30
 - c. සවස - 3.00 – 3.30
- මෙයට මුළු කුටි සේදීම, පිරිසිදු කිරීම, රෝග බිජ නැතිකිරීම හා සෑම විවෘත ස්වභාවයෙන් තැබීම හා මනා සුවඳකින් යුතුව තැබීමද ඇතුළත්ය. වැසිකිලි පවතු කිරීම සඳහා සුදුසු රසායනික හා විෂම්ඝ නාංක හා මානා කළ යුතුය.
05. බුමුනුරුණු පිරිසිදු කිරීම.
06. ගෙවත්ත දිනපතා අනුගා ගුද්ධිපවිතු කිරීම සහ මනාව පවත්වාගෙන යාම.
07. දිනපතා මෙස, ලිපි කබඩි හා අනෙකුත් උපකරණ පිස දැමීම.
08. දිනපතා විශ්වීෂනාගක යොදා දුරකතන පිරිසිදු කිරීම (මේ සඳහා වෙනම සිංචනයක් පාවතිවී කළ යුතුය)
09. සියලුම ගොඩනැගිලි හා අංශවල පිවිසුම දොරටුව ඉදිරිපස ප්‍රදේශයේ වයිල් පොලොව මොප (Mop) කිරීම.
10. සියලුම ගොඩනැගිලි වල ඇති අත් වැටවල් දිනපතා පිරිසිදු කිරීම
11. දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන සියලුම ප්‍රහුවරුන් සහහාරිවන උත්සවයන්හි සංග්‍රහ කටයුතු ඉටුකිරීමේ අවස්ථාවන්හි දී හා ඉටුකිරීමෙන් අනතුරුව කරනු ලබන සියලුම පිරිසිදු කිරීම කටයුතු ඉටුකළ යුතුය.
12. ගොඩනැගිලි වතා ඇති කාණු පිරිසිදු කිරීම
13. වැසිකිලි සේදීමේදී එහි ඇති ඇති කසල බදුන් පිරිසිදු කිරීම හා වැසිකිලිවල බිම වැටී ඇති අපද්‍රව්‍ය හා සේදුම බෙසම්වල ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම.

සතිපතා ඉටුකළ යුතු කාර්යයන්

01. සියලුම දොර ජනනල්, ජනනල් විදුරු, කාර්යාලිය හා නැංව, බිත්ති හා තිර ආදිය සිවිලි වහලවල් වල සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම.
02. ප්‍රසිද්ධ තැන්වල සවිකොට ඇති රාක්ක ආදි බඩු බාහිරාදිය පිරිසිදු කිරීම.
03. පොත් රාක්ක, පින්තුර වැනි ඕනෑම දෙයක් පිරිසිදු කිරීම.
04. සතිපතා කාර්යාල පොලොව, කාපට් සහ කොණු පැදුරු වැකියුම්කර පිරිසිදු කිරීම (වැකියුම උපකරණ තිබීම අවශ්‍යයි)
05. සතිපතා ගෙවීම (අවශ්‍ය තැන්), වයිල් / සිමින්ති මත සේදීම (Mop) කිරීම.

06. ගොඩනැගිලි ඉදිරිපත ජේමන්ට් සේදීම හා එලියට දමා ඇති රබර පාපිසි සේදීම.
07. නව ගොඩනැගිල්ලේ විදුරු සබන්ගා ව්‍යුර යොදා පිරිසිදු කිරීම හා වයිපර යොදා පිස දැමීම.
08. නව ගොඩනැගිල්ලේ වයිල් පොලුව සතිපතා මොස් කිරීම.
09. නව ගොඩනැගිල්ලේ ඇති පධිපෙළවල අත්වැට ඔප දමන ද්‍රව්‍ය යොදා ඔප දැමීම.
10. ගෙවන්ත උදෑ ගා අවශ්‍ය පිරිසිදු කිරීම හා අනවකා ගස් අතු කපා ඉවත් කිරීම.

මාස්පතා ඉවුකල යුතු කාර්යයන්

01. සිවිල් වහලවල් වල සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම, මකුල දැල් ආදිය ඉවත් කිරීම හා හැමවිටම ඒවා පිරිසිදු ස්වභාවයෙන් තැබීම.
02. වහල මත සහ වැනිපිලි වල එකතුවන කොළ / රෝඩු ඉවත් කිරීම
03. අවශ්‍ය අවස්ථාවන් වලදී සුදුසු ද්‍රව්‍ය යොදා පින්තල බඩු, දොරවල් වල මිටි, පඩි ආදිය ඔප දැමීම.
04. නව ගොඩනැගිල්ලේ හා අනෙකුත් ගොඩනැගිලි වල කාර්යාල වෙන් කිරීම සඳහා යොදා ඇති වෙන් කිරීම ආවරණ (Partition) දුවිලි ඉවත්වන ලෙස වැකුම් කිරීම.
05. සියලුම විදුලි පංකාවල දුවිලි පිස දැමීම.
06. නිලධාරීන්ගේ පුවු මත දුවිලි ඇද පිරිසිදු කිරීම. (Sucker)
07. මදුරුවන් බෝවන ස්ථාන ගැන නිතර අවධානය යොමු කර එම ස්ථාන මදුරුවන් බෝනොවන ලෙස පවත්වාගෙන යායුතුය. පරිගුය හා අවට මදුරුවන් බෝනොවන ලෙස පිරිසිදු කළ යුතුය.
08. විෂ්විච්ඡල කිරීමේදී ඒ සඳහා අවශ්‍ය රාසයනික ද්‍රව්‍ය හා පුහුණු ශිල්පීන් යොදාගෙන එය ඉවුකිරීම සැපයුම්කරු සතු වගකීමකි. (අංශාල කාර්ය සඳහා ගාස්තුව මිල ඉදිරිපත් කිරීමේ ආකෘතියේ අයිතම 4 යටතේ ඉදිරිපත් කළ යුතුය.)

පෙළු කාර්යයන්

ගෙවන්ත, කාර්යාලය ඇතුළු අනෙකුත් ස්ථාන පිරිසිදු කිරීමේදී එකතුවන අපද්‍රව්‍ය පරිගුයෙන් ඉවතට ගෙන යාමට සුදුසු වැඩි පිළිවෙළක් සේවා සැපයුම්කරුවා විසින් යෙදිය යුතුය. අපද්‍රව්‍ය පරිගුය තුළ පුළුස්සා දැමීම හෝ ගොඩනැසීම හෝ වෙනත් ආකාරයකින් රඳවා තැබීම තොකළ යුතුය. එකතුවන කුණුරෝඩු සියල්ල කාර්යාල පරිගුයෙන් බැහැරට ගෙන ගොස් සුදුසු පරිදි ඉවත දැමීය යුතුය.

මිල ගණන් තුදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය

රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුවට අයන් කාර්යාල ගොඩනැගිලි හා ගෙවන්ත පිරිසිදු කිරීම සඳහා මිල ගණන් කැදිවීම

01. වෙන්වරුගේ / ආයතනයේ නම හා ලිපිනය :-

.....

02. ව්‍යාපාර ලියාපදිංචි අංකය :- (පිටපතක් අමුණන්න)

02. දුරකථන අංකය :- ගැක්ස් අංකය :-

03. වෙන්වරු ප්‍රතිකා සඳහා මුදල් කුවිතාන්සි පත්‍ර අංකය හා දිනය :-

04. රී මෙල් ලිපිනය :-

05. මාසික ගාස්තුව

අයිතමය	එක් අයෙකු වෙනුවෙන් මාසික ගාස්තුව (රුපියල්)	යෙදවීමට අපේක්ෂිත යේවකයින් ගණන	මුළු මුදල (රු.)
01. සුපරික්ෂක			
02. කමිකරුවන්			
03. ද්‍රව්‍ය හා වෙනත්			
04. විෂධිජනරණය කිරීම (මාසකට එක් වරක්)			
මුළු එකතුව			
එකතු කළ වැට් බදු (15%)			
මුළු මාසික ගාස්තුව (වැට් සහිත)			

06. මුළු මුදල අකුරින්:-

07. වැට් සඳහා ලියාපදිංචි අංකය :- (පිටපතක් අමුණන්න)

08. වෙනත් කරුණු : -

.....

.....

වෙන්වරු කොන්දේසි වලට යටත්ව, ඉහත මිල ගණන් යටතේ සේවා සැපයීමට එකඟ වෙමි / වෙමු.

වෙන්වරු කරුගේ හෝ බලය ලත් අයගේ අත්සන :-

නම හා තනතුර :-

දිනය :-

මූදාව :-

උප ලේඛනය 03

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවිත්‍ර සේවාව සඳහා අවශ්‍ය රසායනික ඉව්‍ය ප්‍රමාණයන් හා එහි මිල ගණන්

රසායනික ඉව්‍යයේ නම	මාසිකව අවශ්‍ය ප්‍රමාණය	වර්ෂයකට අවශ්‍ය ප්‍රමාණය
01. Pynol	22 L	264 L
02. Air Wicks Box	26	312 L
03. Dettol	1.1 L	13.2 L
04. Glass Cleaner	2.75 L	33 L
05. Teepol	16.5 L	198 L
06. Harpic	22 L	264 L
07. Air Freshener	33 L	396 L
08. Tile Cleaner	11 L	132 L
09. Vim (Powder)	1.1 Kg	13.2 Kg
10. Beaching Powder	3.3 Kg	39.6 Kg
11. Brasso	550 ml	6.6 L
12. Mothball (packets of 100 ball)	2 Packets	24 Packets
13. Telephone Cleaner	2.2 L	26.4 L
14. Hand Sanitizer	11 L	132 L
15. Chlorine or Malathion	2Kg	24Kg

පවිත්‍රතා කටයුතු සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධන භාණ්ඩ හා ප්‍රමාණය හෝ ඊට වැඩි කාල පරායනක් සඳහා

භාණ්ඩයේ නම	ප්‍රමාණය
01. Horse (100 m)	01
02. Presser gun	01
03. Carpet Shampoo Machine	01
04. Vacuum Cleaner	01
05. උදෙසා	01
06. විල්බුරෝ	01
07. සවල්	01
08. ලොකු පිහි	01
09. රෙක්ක	01

නම හා තනතුර : -

දිනය : -

මූල්‍ය : -

උප ගෛලුව 04

පවිත්‍රතා සේවාව ඉටු කිරීමේදී අවශ්‍ය උපකරණ

උපකරණයේ නම	මාසිකව අවශ්‍ය ප්‍රමාණය	මෙනමාසික අවශ්‍ය ප්‍රමාණය	වර්ෂයකට අවශ්‍ය ප්‍රමාණය
01. Commode Brush	12	36	144
02. Floor Wiper	12 (මාස 6)		24
03. Mop		12	48
04. Dust pan with Brush		06	48
05. Hand Brush		12	48
06. Mop bucket	11 (වර්ෂයකට)		11
07. Glass Whiper	11 (වර්ෂයකට)		11
08. Dusters	33(දෙමසකට)		200
09. Garbage Bag	220		2640
10. තැපිලෝන් කොසු		12	48
11. ඉදල්		12	48
12. බේක් බූෂ්		12	48
13. ඉබ්බා බූෂ්		24	96
14. Spray Bottle	11 (වර්ෂයකට)		11
15. Basket	11		11
16. Cobweb Brush	12 (වර්ෂයකට)		12
17. Sponch	33		400

නම හා තනතුර :-

දිනය :-

මුද්‍රාව :-

ලිප ලේඛනය 05

යෙද්දීමට අපේක්ෂිත සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර

කාර්යය

අපේක්ෂිත සේවක සංඛ්‍යාව

වයස් සීමාව

ගැහැණු

පිරිමි

අඩුරුදී

- | | | | |
|-------------------------------------|-------|-------|-------|
| 1 ගෙවත්ත අනුගා පිරිසිදු කිරීම සඳහා | | | |
| 2 වැසිකිලි පවතු කිරීම සඳහා | | | |
| 3 කාර්යාල අනුගා පිරිසිදු කිරීම සඳහා | | | |
| 4 සුපරික්ෂක කටයුතු | | | |

එකතුව

අන්යන

:-

දිනය

:-

මූද්‍රාව

:-